



**පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල**

**විෂය-නර්තනය**

**දෙවන වාරය - ජූනි - සතිය - 02**

**ශ්‍රේණිය-9**

**සැකසුම:-එම්.කේ.සී දිල්ලරුක්මි මිය  
ර/නිව්/ලෝකදෙණිය විද්‍යාලය,කරවිට**

1.පාඩම හෝ ඒකකය :-7.3 රංග උපකරණයක් නිර්මාණය කරමු.

2.ශිෂ්‍යා කළ යුතු කාර්යන් :-

- ඔබ විවිධ රංග උපකරණ යොදා ගෙන නර්තනය කර ඇති. එමෙන්ම රංග උපකරණ යොදා ගෙන නර්තනයේ යෙදෙන ආකාරයන් දැක ඇති.එය මතකයට නගා ගන්න.
- 9 ශ්‍රේණියේදී ඔබට කල්ල ,දැකැත්ත හෝ මෝල් ගස නිර්මාණය කළ යුතු නිසා එය අධ්‍යනය කරන්න.
- ඔබ මෙයින් එක් ක්‍රියාකාරකමක් තෝරා ගන්න. පහතින් දක්වා ඇති ක්‍රියාකාරකම් පත්‍රිකාව හා ඉගෙනුම් ආධාරක අධ්‍යනය කර ඒ ඇසුරෙන් දී ඇති ක්‍රියාකාරකම කරන්න.
- මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සූදානම් කරගන්න.
- පාසල ආරම්භ කල පසුව එය ඔබට ගුරු ඇගයීමකට ලක් කල හැකියි.

3.ඉහත ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කරගත හැකි පොත්පත් ,website ,LMS ,පාඩම හා ඉගෙනුම් ආධාරක :-

- e-කක්සලාව
- e-නැණපියස-Course :9 ශ්‍රේණිය-නර්තනය
- you Tube-
- කියවීම් පත්‍රිකාව:-පහත දැක්වෙන පත්‍රිකාව යොදා ගනිමින් නිර්මාණ කාර්යයේ යෙදෙන්න.

**කල්ල නිර්මාණය කිරීම**

යොදා ගත හැකි අමුද්‍රව්‍ය:-

- කොළපත්
- කාච්ඛෝච්චි
- බිස්ටල් බෝච්චි
- වර්ණ කඩදාසි



**දැ කැත්ත නිර්මාණය කිරීම**

යොදා ගත හැකි අමුද්‍රව්‍ය:-


- භාර්ච්චි බෝච්චි
- කාච්ඛෝච්චි
- බෙලෙක්තහඩු
- වර්ණ කඩදාසි



**මෝල්ගස නිර්මාණය කිරීම**

යොදා ගත හැකි අමුද්‍රව්‍ය:-

- රෙදි ඔතන බම්බු
- එස්ලෝන් බට
- වර්ණ කඩදාසි



- පොත් පත් / සඟරා  
අතිරේක කියවීම් අත්පොත(ජාතික අධ්‍යාපන ආයතනය)  
ඥානසිරි පීරිස් මහතාගේ 9 ශ්‍රේණිය නර්තනය කෘතිය

**4. මෙම සතිය තුළ නියමිත පාඩම් වලින් ලබාගත යුතු ඉගෙනුම් ඵල :-**

- උපකරණ සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නම් කරයි.
- මූලික සැකැස්ම සකස් කර ගන්නා ආකාරය විස්තර කරයි.
- උපකරණ වලට අදාළ ආකෘති සැලසුම් කරයි.
- රංග උපකරණ සකස් කරයි.
- සකස් කරන ලද උපකරණය නර්තනයේ දී භාවිතා කළ හැකි ආකාරය ප්‍රකාශ කරයි.

**5. ඇගයීම/තක්සේරුකරණ ක්‍රමවේද:-**

1. තෝරා ගත් රංග උපකරණය නිර්මාණය කිරීමට යොදා ගත් අමුද්‍රව්‍ය නම් කරන්න.
2. මූලික සැකැස්ම සකස් කර ගත් ආකාරය දක්වන්න.
3. රංග උපකරණය නිර්මාණය කරගත් ආකාරය දක්වන්න.
4. ගුරු ඇගයීමට ලක් කරන්න.
5. නිර්මාණය කර ගත් රංග උපකරණය යොදා ගනිමින් නර්තන නිර්මාණ කරන්න.(පාසල් ආරම්භ කිරීමෙන් පසුව මෙම ක්‍රියාකාරකම කළ හැක)

**සැකසුම:-** එම්.කේ.සී. දිල්ලරුක්මි මිය  
ර/නිව්/ලෝකදෙණිය විද්‍යාලය